



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2016 ජූලි වහාගේ - AA3 මට්ටම

**ප්‍රශ්න සහ යෝජන උත්තර
විෂය අංක (AA34)**

**ක්‍රියාවලීන්, පාලනයන් සහ විගණනය
(PCA)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පුරුෂ මුරුත්තෙවුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශ්‍රේෂ්ඨය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

2016 ජූලි විනාශය - AA3 මට්ටම
(34) ක්‍රියාවලින්, පාලනයන් සහ විගණනය

යෝජන උත්තර

A කොටස

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.

(මුළු තෙකුණ 20)

1 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

A) අවංකභාවය

සියලුම වෘත්තීය සහ ව්‍යාපාර සම්බන්ධතාවල දී සාජු මෙන් ම අවංක වීම පිළිබඳව වගකීමක් වෘත්තීය ගණකාධිකාරීවරුන්ට පවතින බව මින් පැහැදිලි කෙරේ.

අවංක බව මගින් සාධාරණ ගෙවෙනු සහ සත්‍යවාදී බව ද ඇගමේ.

B) සහතික වීම සඳහා ශ්‍රී ලංකා රාඩුව කුළු පරිචේෂ යෙදෙන්නෙකුට ඉටුකළ හැකි සහතික වීම කාර්යභාරයක් වර්ග දෙකකි. එවා නම්,

1. සාධාරණ සහතිකවීමේ කාර්යභාරයන් (Reasonable Assurance Engagements)

සාධාරණ සහතික වීමේ අරමුණු වනුයේ, කාර්යභාරයේ තත්ත්වයන් කුළු පරිචේෂ යෙදෙන්නාගේ නිගමනය 100% ක් ම නොවුණන් ඉහළ මට්ටමේ දනාත්මක මතයක් පල කිරීම මගින් සහතික වීමේ කාර්යභාරයේ අවදානම පිළිගත හැකි අවම මට්ටමකට අඩු කිරීමයි.

දදා :- වාර්ෂික ව්‍යවස්ථාපිත විගණන

2. සීමිත සහතික වීමේ කාර්යභාරය (Limited Assurance Engagements)

මෙහි අරමුණ වනුයේ අවදානම සාධාරණ සහතික වීමේ කාර්යභාරයකට වඩා වැඩි වන වීම කාර්යභාරයේ තත්ත්වයන් කුළු පරිචේෂ යෙදෙන්නාගේ නිගමනය සමානාත්මක මතයකින් පල කිරීමෙන් සහතික වීමේ කාර්යභාරය අවදානම පිළිගත හැකි අවම මට්ටමකට අඩු කිරීමයි. එය සාමාන්‍ය මතයක් ප්‍රකාශ කිරීමකි.

දදා :- බලාපොරොත්තු විය හැකි මූල්‍ය තොරතුරු අභ්‍යන්තර පාලන, මූල්‍ය නොවන තොරතුරු

2 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

A) නියෝජන ගැටුම (Agency conflicts)

වර්තමාන ව්‍යාපාර සන්දේෂය තුළ, ව්‍යාපාර කළමනාකරණය කිරීමේ වගකීම ව්‍යාපාර හිමිකරුවන් විසින් අධ්‍යක්ෂවරුන් හට පවරා දී ඇතේ. එමනිසා මුළුන් හිමිකරුවන්ගේ හාරකරු / නියෝජනයන් වශයෙන් ක්‍රියා කරයි. ප්‍රධානීන්ට වඩා වෙනස් විවිධ පෙළඹවීම් නියෝජනයින්ට තිබිය හැකිය. මූල්‍ය ප්‍රතිලාභ, ගුම් වෙළඳපොල අවස්ථාවන් සහ ප්‍රධානියා සමග සාපුරු සබඳතාවක් තොපවතින අනෙකුත් පාර්ශ්වයන් සමග පවතින සම්බන්ධතාවය වැනි සාධක මගින් මුළුනට බලපැමක් සිදු කළ හැකිය.

තොරතුරු අසම්මික බව හා ස්වයං ඇල්ලම වැනි සාධක නිසා ප්‍රධානීන් විසින් (කොටස්කරුවන්) නියෝජනයන් විශ්වාස කරනු තොලැබිය හැකිය. එමනිසා නියෝජනයන්ගේ ඇල්ලම ප්‍රධානියාගේ ඇල්ලම සම්පාත කිරීම සඳහා සහ තොරතුරු අසම්මික බව සහ අවස්ථාවාදී ලෙස හැසිරීම අවම කිරීමට යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම ඉහත ගැටුවට විසඳුම වේ.

B) සංයුක්ත පාලනය සඳහා වූ යහපත් පරිවයන් අඩංගු සංග්‍රහයේ අධ්‍යක්ෂවරුන් සඳහා වන මග පෙන්වීම්

- සැම පොදු සමාගමක් ම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් ප්‍රධානත්වය දැරිය යුතු අතර මුළුන් විසින් විධාන දීම, නායකත්වය දීම සහ පාලනය කිරීම සිදු කළ යුතුය.
- යහපත් සංයුක්ත පාලනයක් ඇති කරගැනීමේ දී අධ්‍යක්ෂ මණ්ඩලයේ සහාපතිගේ කාර්යය තීරණාත්මක වේ. මහු විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු වේ.
- මූල්‍ය කාරණා සම්බන්ධව මගපෙන්වීමක් සිදු කරනු ලැබීමට ප්‍රමාණවත් මූල්‍ය නිපුණත්වයක් සහ දැනුමක් ඇති පුද්ගලයින් අධ්‍යක්ෂ මණ්ඩලයක් තුළ සිටින බවට සහතික විය යුතුය.
- අධ්‍යක්ෂ මණ්ඩලයේ ආයිතනය පැනිරීමට තොගැකි වන ලෙස විධායක සහ විධායක තොවන අධ්‍යක්ෂවරුන් අතර සම්බරනාවයක් පවත්වා ගැනීම වඩා උච්ච වේ.
- අධ්‍යක්ෂ මණ්ඩලයට නව පන්තිරීම සිදු කරනු ලැබීම සඳහා විධිමත් හා විනිවිදහාවයෙන් යුතු ක්‍රියාපටිපාරීන් පැවතිය යුතුය.
- අධ්‍යක්ෂවරුන් සම්බන්ධ තොරතුරු පිළිබඳව කොටස්කරුවන් දැනුම්වත් කර තිබිය යුතුය.

3 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

A) විගණන ආයතනයක තත්ත්ව පාලන පද්ධතියක ඇති මූලිකාංග

- ආයතනය තුළ තත්ත්ව පාලනය සඳහා නායකත්වයේ වගකීම
- අදාළ ආවාරධරීම අවශ්‍යතාවයන්
- භාරගැනීම සහ සේවාදායක සබඳතාවය පවත්වා ගැනීම
- මානව සම්පත්
- කාර්යභාරය ඉටු කිරීම - ඉටු කිරීම සඳහා ප්‍රමිති පවත්වා ගැනීම
- අධික්ෂණය

- B) දේපල, පිරියත හා උපකරණවල පැවැත්ම (Existence) සත්‍යාපනය කිරීම සඳහා විගණන ක්‍රියාවලියාටි
1. සම්පූර්ණ බව සහතික කරගැනීමට වත්කම් ලේඛනය පරීක්ෂා කිරීම
 2. හොඟික සත්‍යාපනය (Physical Verification)
ස්ථාවර වත්කම් ලේඛනය අනුව PPE හොඟික පරීක්ෂාවට ලක්කොට පැවැත්ම පිළිබඳ විශ්වාසදායී විගණන සාක්ෂි ලබාගැනීමයි.
 3. වර්යය තුළ ස්ථාවර වත්කම් එකතු කිරීම හා ඉවත් කිරීම අනුමත කර නිබෙදියී බැලීමට අධ්‍යක්ෂ මණ්ඩල සටහන් පරීක්ෂා කිරීම
 4. ක්ෂය කිරීම සහ භානිකරණ පරීක්ෂා තක්සේරු කිරීම පරීක්ෂා කිරීම
 5. දේපල, පිරියත හා උපකරණවලට අදාළ පාලන පද්ධති පරීක්ෂා කිරීම

4 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

- A) විගණක විසින් බාහිර සනාථ කිරීම හාවත කරනු ලබන අවස්ථා
1. බැංකු ගේෂයන් සහ අනෙකුත් තොරතුරු බැංකුවෙන් විමසීම (Bank confirmations)
 2. ගෙයගැනීයන්ගෙන් ලැබිය යුතු ගේෂය සනාථ කර ගැනීමට (Debtors confirmations)
 3. නැව්චරත කිරීම සඳහා හේ නැවත සැකසුම් සඳහා වරාය ගබඩාවල තෙවන පාර්ශ්වයක් සතුව ඇති තොග සනාථ කරගැනීමට
 4. නීතියන් හා මූල්‍ය සමාගම සතුව සුරුකුම් වශයෙන් තබා ඇති වත්කම්වල හිමිකම් ඔප්පු සම්බන්ධයෙන්
 5. ගේෂ පත්‍ර දිනට ආපසු විකුණා තොමැති කොටස් තැයැවුම් තැබුවෙන් මිලදී ගත් ආයෝජනයන්
 6. ගෙයහිමියන්ට ගෙවිය යුතු ගේෂයන්
- B) විගණක විසින් බාහිර සනාථ කිරීම ලබාගැනීම සඳහා යවන ලද ඉල්ලීමකට අදාළ ප්‍රතිචාරයක විශ්වාසවන්තාවය පිළිබඳ සැකයක් ඇති කරන බව ගැවන සාධක
- ප්‍රතිචාරයන් සාජ්‍රවම විගණකට ලැබේ තොමැති වීම
 - කලීන් අපේක්ෂා තොකළ වෙනත් පාර්ශ්වයකින් ලැබේ තිබීම
- රඳා :- ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයන් ඔස්සේ ලැබෙන ප්‍රතිචාරයන්හි අවදානම වැඩිය.

A කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.

(මුළු කොණී 30)

5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- A) RLPL සමාගමේ පිරිවැය රුපියල් මිලියන හයසියක් වූ ගොඩනැගිල්ල ප්‍රාග්ධනිත නොකිරීම විගණකවරයාගේ වාර්තාව කෙරෙහි බලපාන ආකාරය
- LKAS 16 අනුව යම් වත්කමක් (ගොඩනැගිල්ල) අදාළ වර්ෂය තුළ භාවිතයට ගෙන ඇත්තම් එය ප්‍රාග්ධනිත කොට ක්ෂය ඇය කිරීමේ සිදු කළ යුතුය.
 - ඒ අනුව වර්ෂය සඳහා රුපියල් මිලියන පහලාවක් ක්ෂය කිරීමේ තුළින් සමාගමේ ලාභය රු. මිලියන 75 ක් (90 - 15) බවට පත්වේ.
 - විගණකවරයා මේ සම්බන්ධයෙන් කළමනාකරණය සමග සාකච්ඡා කොට මූල්‍ය ප්‍රකාශන ප්‍රමිතින්ට අනුකූල ලෙස ගැලීම් සිදු කරන ලෙස දැන්විය යුතුය.
 - කළමනාකරණය එසේ ගැලීම්ට එකා නොවන්නේ නම් විගණන මතය තත්ත්වාගණනය කළ යුතුය. එයට හේතුව වන්නේ මූල්‍ය ප්‍රකාශනවලට සිදුවන බලපෑම් ප්‍රමාණාත්මක වන හේසිනි.
- B) විගණකවරයාගේ වාර්තාවක 'කරුණක් අවධාරණය කිරීමේ ජේදයක්'
- විගණනය කළ මූල්‍ය ප්‍රකාශන තුළ අනාවරණය කර ඇති හෝ ඉදිරිපත් කර ඇති කිසියම් විශේෂිත කාරණයක් සම්බන්ධයෙන් එම මූල්‍ය ප්‍රකාශන පරිදිලනය කරන්නන්ගේ විශේෂිත අවධාරණය යොමු විය යුතු යැයි විගණකගේ නිගමනය වන අවස්ථාවක දී සහ එම විශේෂිත වූ කාරණය මූල්‍ය ප්‍රකාශන පරිදිලනය කරන්නන්ගේ අවබෝධයට මූලික වේ නම් විගණක විසින්, එම කාරණය සම්බන්ධයෙන් 'කරුණක් අවධාරණය කිරීමේ ජේදයක්' විගණන වාර්තාවේ ඇතුළත් කළ යුතුය.
- 'කරුණක් අවධාරණය කිරීමේ ජේදයක්' විගණන වාර්තාව තුළ ඇතුළත් වීම විගණකගේ මතයට බලපෑමක් ඇති නොකරයි.
- C) විගණකවරයාගේ වාර්තාවක 'හැඳින්වීමේ ජේදයක්' සඳහන් කර ඇති වැදගත් කරුණු
1. විගණනය කර ඇති මූල්‍ය ප්‍රකාශන අයන් අස්ථීත්වය කුමක්ද යන්න.
 2. මූල්‍ය ප්‍රකාශන විගණනය කර ඇති බවට සඳහන් කිරීම.
 3. මූල්‍ය ප්‍රකාශනවල එක් එක් සංරච්චයන් හඳුනා ගැනීම.
 4. දිනය හෝ එක් එක් මූල්‍ය ප්‍රකාශන ආවරණය වන කාලපරිච්ඡේද හඳුනා ගැනීම.
 5. වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තින්ට සහ අනෙකුත් විස්තරාත්මක සටහන් සඳහා යොමුව.

6 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

- A) ජ්‍යෙෂ්ඨ විගණන ලිපිගොනුවේ අඩංගු වන ලියවේලි
1. විගණන සැලැසුම, අවදානම් තක්සේරුකරණය සහ විස්තරාත්මක විගණන වැඩසටහන.
 2. ගනුදෙනු සහ ගේෂ සඳහා සිදු කරන ලද අනුපාත විශ්ලේෂණය සහ විශ්ලේෂණාත්මක සමාලෝචන.
 3. වටිනාකම් සත්‍යාපනය කිරීම සඳහා භාවිත කළ උපකාරක ලේඛනවල පිටපත්.
 4. ඉටුකරන ලද විගණන පටිපාටිවල ස්වභාවය කාල නිර්ණය සහ තරම මෙන් ම එළඹි නියමයන්.
 5. සභායකයන්ගේ වැඩ අධික්ෂණය සහ සමාලෝචනය කළ බවට සාක්ෂි.
 6. විගණන ක්‍රියාපටිපාටි ඉටු කරන ලද පුද්ගලයන් සහ මුළු ඒවා ඉටු කළේ කවදාද, එළඹි නියමයන් මොනවාද යන මෙවා පිළිබඳ සාක්ෂි.
 7. කාල පරිවිශේද සඳහා ගේෂ පිරික්සුම්.
 8. නිගමනයන් සහ මතයට පදනම්.
 9. හදුනාගත් විශේෂ අනුකූල තොවීම සඳහා සාක්ෂි.
- B) SSPL සමාගමේ විගණන කණ්ඩායමට එම සමාගම යෙදී සිටින කරමාන්තය සහ පරිසරය පිළිබඳ අවබෝධක් ලබාගත හැකි මාර්ග
1. කළමනාකරණයන් විමසීම
 2. විශ්ලේෂණ පටිපාටි
 3. නිරික්ෂණ සහ පරීක්ෂණ
 4. පූර්ව කාලවිශේදය පිළිබඳ දැනුම
 5. සේවාදායක පිළිගැනීම සහ ඉදිරියට කරගෙන යාමේ ක්‍රියාවලිය
 6. විගණන කණ්ඩායම මගින් සාකච්ඡා කිරීම
 7. අස්ථින්වය සඳහා බාරගන්නා ලද වෙනත් පැවරුම් පිළිබඳ තොරතුරු
 8. විගණනය සඳහා වැදගත් තොරතුරු අඩංගු වූ ස්ථාවර විගණන ලිපිගොනුව.
 9. පසුගිය වසරේ විගණන වැඩ පත්‍රිකා අඩංගු විගණන ලිපිගොනුව.
 10. සේවා අපේක්ෂකයාගේ වෙබ් අඩවියේ තොරතුරු.
 11. කරමාන්තයට අදාළ වෙබ් අඩවි සහ ප්‍රකාශන.
- C) SSPL සමාගම
- | විගණන ක්‍රියාපටිපාටිය | මූල්‍ය ප්‍රකාශන සැදුහුම |
|---|--|
| (i) විකුණුම් සඳහා පිටම ක්‍රියා පිළිවෙත | - සම්පූර්ණත්වය (completeness) /
ලුහුකම් ක්‍රියාවලිය (cut off procedure) |
| (ii) ඉත්ත්වාපිස් නියුතියක් තොරාගෙන ඒවා
අනුමත කර තිබේද යන්න පරීක්ෂා කිරීම | - නිමිකම් හා බැඳීම
Rights & obligations |
| (iii) දේපල, පිරියන සහ උපකරණ ක්ෂය කිරීමේ
ගිණුම්කරණ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම | - තක්සේරු කිරීම හා වෙන් කිරීම
Valuation & allocation |
| (iv) තොරාගත් ඕයගැනීයන්ගෙන් 2016 මාර්තු 31 දිනට
හිග ගේෂ සඳහා සාපුරු සනාථ කිරීම කැඳවීම | - පැවැත්ම
Existence |

7 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

A)

- a) අභ්‍යන්තර පාලන පද්ධතියක අරමුණු
1. මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය
 2. මෙහෙයුම් කාර්යක්ෂම බව සහ සම්ලදායී බව
 3. නීති සහ රේගුලැසි වලට අනුකූල වීම
- b) කොසෝ (COSO) අභ්‍යන්තර පාලන පද්ධති ආකෘති රාමුවේ ඇති සංරචක
1. පාලන පරිසරය
 2. අවධානම් ඇගයීම
 3. පාලන ක්‍රියාකාරකම්
 4. තොරතුරු සහ සන්නිවේදනය
 5. නියාමනය කිරීම

B)

- a) සීමාසහිත තායා එකස්සේපෝල් (පොදු) සමාගම අභ්‍යන්තර පාලන පද්ධතියේ පවතින දුර්වලතා
1. විකුණුම්වලින් ලැබෙන මුදල් සුළු මුදල් පොතේ එකතු කරන්නා විසින් ම සටහන් කිරීම
 2. ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන මුදල් ප්‍රධාන මුදල් පොතේ සටහන් නොකාට සුළු මුදල් පොතේ සටහන් කිරීම
 3. ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන මුදල් බැංකු ගිණුමේ තැන්පත් නොකාට සුළු වියදුම් සඳහා යොදා ගැනීම
 4. ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන වෙක්පත් බැංකුවේ තැන්පත් නොකාට මුදල් කිරීම
 5. විදේශීය ගැනුම්කරුවන් හට USD බැංකු ගිණුමෙන් සාක්ෂ්‍වත ම නිරවුල් කිරීම
- b) ඉහත (a) හි සඳහන් අභ්‍යන්තර පාලන දුර්වලතා මගහරවා ගැනීමට නිරද්‍යායන්
1. සියලුම ලැබෙන මුදල්/වෙක්පත් ප්‍රධාන මුදල් පොතේ සටහන් කොට බැංකු ගත කළ යුතුය.
 2. ලැබෙන මුදල්/වෙක්පත් ප්‍රධාන මුදල් පොතේ සටහන් කළ යුතුය.
 3. සියලු දේ එක් අයෙකුට නොපවරා වැඩ බෙදීම - මුදල් එකතු කිරීම එක් පුද්ගලයෙකු විසින් ද, මුදල් පොත්වල සටහන් කිරීම හා වෙක්පත් ලිවීම, අත්සන් කිරීම වෙන වෙනම පුද්ගලයන්ට පැවරීම සිදු කළ යුතුය.
 4. සුළු මුදල් අග්‍රීමයක් පවත්වා ගනීමින් ප්‍රධාන මුදල් පොතෙන් වෙක්පතක් ලියවා අප්‍රිමය ප්‍රතිපූරණය කොට සුළු වියදුම් දැරීම සඳහා යොදාගත යුතුය.
 5. USD බැංකු ගිණුමෙන් විදේශීය ගැනුම්කරුවන්ට ගෙවීම පියවීමට සමාගමේ වගකිව යුතු නිලධාරියෙකුට බලය පැවරිය යුතුය.

B කොටසෙහි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න දෙක (02) කි.

(මුළු ලක්ෂණ 50)

8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

A) විගණන සාක්ෂි ලබාගැනීමට හා තිබා කරන විගණන ක්‍රියාපටිපාටි

- විමසීම (Inquiry)** - ආයතනය තුළ හෝ ආයතනයෙන් පරිබාහිරව මූල්‍ය සහ මූල්‍ය තොවන කටයුතුවලට සම්බන්ධ දැනුම ඇති පාර්ශ්වයන්ගේන් තොරතුරු ලබාගැනීම වේ. තොරතුරු ප්‍රහවයේ අවංකභාවය හා දැනුම සම්භාරය මත සාක්ෂිවල ගක්තිමත්භාවය රඳා පවතී.
- නිරික්ෂණය කිරීම (Observation)** - අනෙකුත් පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවලියක් හෝ ක්‍රියාපටිපාටියක් දෙස බලා සිටීම නිරික්ෂණය ලෙස හැඳින්වේ. විගණක බලා සිටීම පමණක් සිදුවන නිසා සාක්ෂිවල අගය සිමිතය.
- පරික්ෂා කිරීම (Inspection)** - ලිපිගොනු, වාර්තාවන් හෝ ස්ථාගා වත්කම් පරික්ෂා කිරීමෙන් ඒවායේ පැවැත්ම තහවුරු කරගැනීම මින් අදහස් වේ. පැවැත්ම තහවුරු ව්‍යව ද වත්කම්වල අයිතිය හෝ වටිනාකම පිළිබඳ සාක්ෂි එමගින් තොලැබේ.
- නැවත ගණනය (Recalculation)** - ප්‍රහව ලියවිලිවල සහ ගිණුම වාර්තාවල ගණිතමය නිරවද්‍යතාවය පරික්ෂා කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. මෙය විශ්වසනීය ප්‍රහවයක් ලෙස සැලකෙන්නේ කාර්යය විගණක විසින් ම ඉටු කරනු ලබන නිසාය.
- නැවත ඉටු කිරීම (Re performance)** - මින් අදහස් වත්තේ අස්ථීත්වයේ අභ්‍යන්තර පාලනයේ කොටසක් ලෙස කළින් සිදුකරනු ලැබූ ක්‍රියාවලියක් විගණක විසින් ස්වාධීනව සිදු කිරීමය. මෙය ද විගණක විසින් ම ඉටු කරන නිසා විශ්වසනීය ප්‍රහවයකි.

B)

a) විශ්ලේෂණාත්මක පටිපාටි - තොග

- සත්‍ය තොග රඳවා ගැනීමේ කාලවිශේදය ප්‍රතිපත්තිමය වශයෙන් පැවතිය යුතු තොග රඳවා ගැනීම් සමඟ ඇගයීම / විශ්ලේෂණය සිදු කිරීම

	2016	2015
	රු.	රු.
අවසන් තොගය	836,500	735,060
වික්‍රීම් පිරිවැය	8,700,000	9,400,000
තොග රඳවා ගැනීමේ කාලය	$836,500 \times 365$	$735,060 \times 365$
	<hr/> <u>8,700,000</u>	<hr/> <u>9,400,000</u>
	<u><u>දින 35</u></u>	<u><u>දින 28.5</u></u>

ඉහත තොග රඳවා ගැනීමේ කාලය ආයතනයේ තොග රඳවා ගැනීමේ ප්‍රතිපත්තින් සමග සැසදීම සිදු කළ හැකිය. ඒ අනුව, යම් ප්‍රමාණාත්මක වෙනසක් සත්‍ය හා ප්‍රමිත / සාමාන්‍ය තොග රඳවා ගැනීමේ කාලය අතර පවතී නම්, ඒ පිළිබඳ වැඩි අවධානයක් දැරිය යුතු වේ.

2. තහවුරු පරික්ෂා (Substantive Test)

ඉල්ලුම හා නිෂ්පාදන රටාව අනුව ඒ ඒ අමුදව්‍ය අයිතමයන්ගේ අපේක්ෂිත තොග මට්ටම ගණනය කිරීම මේ අයන් වේ. සත්‍ය හා ආයතනයේ සාමාන්‍ය තොග මට්ටම එමගින් සැසදීම සිදු කළ හැකි වේ.

- b) ST සමාගමේ විගණකයන්ට පහත 1 සිට 4 දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් ඉටු කළ හැකි අතිරේක විගණන පරිපාටි

කරුණ -1 - 2016 මාර්තු 31 දිනට ලැබිය යුතු ගේෂයන් සනාථ කිරීම

- යොෂ පත්‍ර දිනෙන් පසු මූදල ලැබීම් පරික්ෂා කිරීම
- ණයගැනීයන් විසින් මෙතෙක් ගෙවා නැති අයිතම සඳහා නාස්ච බෙදාහැරීමේ තුළේ හෝ විකුණුම් ඉන්වොයිස් පරික්ෂා කර බැලීම
- ණය පැවති කාලය (age) පරික්ෂා කළ යුත්තේ ප්‍රමාණවත් බොල්නය ප්‍රතිපාදනයක් කර තිබේදැයි බැලීමටය.

කරුණ -2 - 2016 මාර්තු මාසයේ ඉදෑද වැටුප - රු. මිලියන 1 දි.

- ඉදෑද වැටුප් හා වෙනතනවල අංක ගණිතමය නිරවද්‍යතාවය පරික්ෂා කිරීම
- දළ වැටුප්, අඩු කිරීම හා ඉදෑද වැටුප් හා වෙනත කෙරෙහි අවධානය යොමු කරමින් වැටුප් හා වෙනත ජර්නල් පිටපත් පරික්ෂා කිරීම
- ව්‍යවස්ථාපිත හා වෙනත් අඩු කිරීම නිසි ලෙස කර තිබේදැයි සහතික වීම

කරුණ -3 - දේපළ, පිරියන සහ උපකරණ මිලදී ගැනීම - රු. මිලියන 80 ක නිසි පිරියන මිලදී ගැනීම

- අතිරේක ලෙස ගන්නා ලද දේපළ, පිරියන සහ උපකරණ තහවුරු වීමට උපලේඛනයක් ලබාගන්න.
- ස්ථාවර වත්කම්වල අයිතිය ඉන්වොයිස් වැනි අදාළ මූල් උපකාරක ලියකියවිලි සමග පරික්ෂා කරන්න.
- අධ්‍යක්ෂ මණ්ඩල රස්වීම් වාර්තා තුළින් වත්කම් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාගෙන ඇදේද යන්න පරික්ෂා කිරීම
- වත්කම් හොතික ලෙස පැවතීම පරික්ෂා කරන්න.

කරුණ -4 - දේපළ, පිරියන හා උපකරණ වට්නාකම

- අලුතෙන් අත්පත් කරගත් දේපළ, පිරියන සහ උපකරණ පරික්ෂා කරන්න. ප්‍රථම විගණනය නම් සියලුම දේපළ, පිරියන සහ උපකරණ පරික්ෂා කරන්න.

- a) ගෙනුම් වාර්තා නියැදියක් ඒ හා බලුණු ලිඛිතකරණ වාර්තා සමග පරීක්ෂා කරන්න.
- b) ගෙනුම් වාර්තා නියැදියක් හෝතික වත්කම දක්වා පරීක්ෂා කරන්න.
- ii. අප්‍රත්වැඩියා කිරීම සහ තබන්තු විශ්ලේෂණය කරන්න.
- a) නිවැරදිව සටහන් කර තිබේද, ඒවා ප්‍රාග්ධනකරණය කර තිබේද බැලීමට අප්‍රත්වැඩියා සහ තබන්තු ගෙනුමේ හර කිරීම ඇගයීමට ලක් කරන්න.
- b) දේපල, පිරියන සහ උපකරණවලට එකතු කිරීම, ඒවා නිවැරදිව සටහන් කර තිබේයි බැලීමට ඇගයීමට ලක් කරන්න. (ප්‍රාග්ධනකරණය තොකල යුතු දී තිබිය හැකිය.)
- iii. මිලදී ගැනීම සඳහා ලබා ඇති අනුමැතිය, මිලදී ගැනීම සටහන් කිරීම, දේපල, පිරියන සහ උපකරණ වත්කම් උපලේඛනය යන මෙවාට අදාළ ලිඛිතකරණයන් පරීක්ෂා කරමින්, එකතු කිරීම හා ඉවත් කිරීම පරීක්ෂා කිරීම
- iv. දේපල, පිරියන සහ උපකරණ සම්බන්ධ තොරතුරු සඳහා කළමනාකරණ නියෝජන ලිපිය පරීක්ෂා කරන්න.
- c) සීමාසහිත සොලිඩ් වයරස් (පෙළද්ගලික) සමාගමේ වෙළෙඳ මූල්‍ය තොරතුරු ගෙන් සනාථ කිරීම පිළිබඳ ඉටු කරන ලද වැඩ සම්බන්ධයෙන් විගණන ලිපිගොනුවේ ඇති වැඩ පත්‍රිකාවේ දුර්වලතා
1. සේවාදායකයාගේ නම සඳහන් තොකිරීම
 2. ආවරණය කරන කාලපරිච්ඡය සඳහන් තොකිරීම (ගේඟ පත්‍ර දිනය)
 3. ගොනුවට අදාළ අංකනය සටහන් තොකිරීම (වැඩ පත්‍රිකාවේ ගොනුව)
 4. සමාලෝචනය කළ පුද්ගලයාගේ මූල අඛරු සහ එය සිදු කළ දිනය සටහන් තොවීම
 5. වැඩ පත්‍රිකාව විගණන අරමුණු පැහැදිලිව ඉදිරිපත් වන සේ සකස් කර තොමැති.
 6. එහි පරීක්ෂා කළ නියැදියේ ප්‍රතිගතය, ඒ තුළින් පැනනැගුණු කරුණු පැහැදිලිව ඉදිරිපත් කර තොමැති.
 7. පරීක්ෂාවල නිගමනයන්ට (conclusion) එළඹීම සටහන් තොකිරීම
සාමාන්‍යයෙන් විගණන සහතික කිරීමක ස්වරුපයෙන් පැහැදිලි විගණන අරමුණක්, උදාහරණ ලෙස වෙළෙඳ මූල්‍ය තොරතුරු ගෙන් සම්පූර්ණත්වය සහතික කිරීම වැනි දෙයක්, එහි සඳහන් විය යුතුය.
එය පරීක්ෂාවේ සම්පූර්ණ ප්‍රමාණය සඳහා කළ යුතුය. එනම්, අයිතම කියක් පරීක්ෂා කළා ද, එම සංඛ්‍යාව තීරණය කළේ කෙසේ ද යන්නයි.
- මෙම මගින් පිළියෙළ කරන්නාට සහ පසුව සමාලෝචනය කරන්නාට, වැඩ පත්‍රිකාවේ සලසා ඇති විගණන සාක්ෂිවල ප්‍රමාණවත් බව තීරණය කිරීමට මග සලසනු ඇත.
- පක්ෂග්‍රාහී තොවී සහ ලිඛිතකරණය කළ කරුණු මත පමණක් පදනම්ව, වැඩ පත්‍රිකාව විසින් පැහැදිලි ලෙස සහ අරමුණුගතව පරීක්ෂාවේ ප්‍රතිඵල සඳහන් කළ යුතුය.
- එළඹීන අවසන් නිගමන පරීක්ෂාවල ප්‍රතිඵල සමග අනුරුප විය යුතු අතර, ස්වාධීන සියුම් පරීක්ෂාවක දී තොසැලී පැවතිය යුතුය.

(ලක්ෂණ 25)

9 වන ප්‍රජ්‍යා කළමනා යෝජන උත්තර

A)

- a) BB සමාගමේ බාහිර විගණකයන් ලෙස පත්වීම හාර ගැනීමට පෙර විගණක විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි

- වෘත්තීය ආචාරයර්මයන්ට අනුකූල වීම

පරිවෙශන් යුතු වෘත්තීය ගණකාධිකාරීවරු අනුගමනය කළ යුතු මූලික මූලධර්මවලට සේවාදායකයෙකුගේ කාර්යභාරය හාර ගැනීම හේතුවෙන් ඒවාට තර්ජනයක් සිදුවේද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය.

- a) ඉවත්ව යන විගණක, ඉවත් කිරීම හෝ ඉල්ලා අස්ථිම අදාළ නීති අනුව සිදු කර තිබේදැයි සහතික කරගත යුතුය. අප්‍රතිතන් පැමිණෙන විගණක, ඉවත්ව යන විගණකගේ ඉල්ලා අස්ථිමේ වලංගු දැන්වීමක් පරීක්ෂා කර බැලිය යුතුය. නැතහෙත් ඉවත්ව යන විගණක නිසි පරිදි ඉවත් කර තිබේදැයි සනාථ කරගත යුතුය.
- b) අප්‍රතිත විගණකගේ පත්වීම වලංගු දැයි සහතික විය යුතුය. ඔවුන් විගණකයන් ලෙස පත් කරගන්නා ලද මහ සභා රස්ථීමේ යෝජනාවේ පිටපතක් අප්‍රතිත විගණකවරුන් විසින් ලබාගත යුතුය.
- c) යෙද්වීමේ ලිපියක් පිළියෙළ කොට සමාගමේ ආධ්‍යාත්මකවරුන් වෙත ඉදිරිපත් කළ යුතුය.

- b) BB සමාගම - සේවයේ යෙද්වීමේ ලිපියේ යුරුවනා

1. විගණකගේ වගකීම ඇකුළත් කර නැත.
2. විගණනගේ ආවේණික සීමාවන් ගැන සඳහන් කර නැත.
3. විගණන විෂය පථය පැහැදිලි කර නැත.
4. විගණන සැලසුම්, ක්‍රියාපටිපාටි පිළියෙළ කිරීම හා කණ්ඩායමේ නියෝජනය පිළිබඳ සටහන් කර නැත.
5. කළමනාකරණ නියෝජනයන් අවශ්‍ය විටදී ඔවුන්ගෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කර නැත.
6. ලබාදී ඇති කෙටුවීම්පත් මූල්‍ය ප්‍රකාශන හා අනෙකුත් තොරතුරු පිළිබඳ කළමනාකරුවන්ගේ එකගතාවය / අනුමත කිරීම නැත.
7. විගණන ගාස්තු හා විගණන බිල්ගත කිරීම පිළිබඳ දක්වා නැත.
8. අනෙකුත් විශේෂයායන් හා අභ්‍යන්තර විගණකවරුන් සම්බන්ධ වීම පිළිබඳව සඳහන්ව නැත.
9. මේට පෙර විගණක සමග සාකච්ඡා කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව දක්වා නැත.

B)

- a) යෙදුවුම්වල සම්පූර්ණත්වය මත පාලන සඳහා උදාහරණ
1. පාලන එකතුවේ, හස්තමය හෝ වැඩසටහන්ගත එකග වීම
 2. ලේඛන ගණනය
 3. ක්‍රියාවලිගත කරන ලද නිමුවුම ප්‍රහව ලියවිලිවලට එකිනෙක පරික්ෂාව
 4. අපේක්ෂිත යෙදුවුම පාලන ගොනුවට යෙදුවුම්වල වැඩසටහන්ගත ගැලපුම
 5. ප්‍රතික්ෂේපිත වූ අයිතම තැවත ඉදිරිපත් කිරීමට අදාළ ක්‍රියාවලින්
- b) යෙදුවුම්වල නිරවද්‍යතාවය මත පාලන සඳහා උදාහරණ
1. සම්බන්ධතාවය සඳහා යෙදුවුම ගනුදෙනු මත දත්ත ක්ෂේත්‍රයන් පරික්ෂාවට අදාළ වැඩසටහන් (විවේනාකම, ගොමු අංකය, දිනය)
 2. අංක සත්‍යාපනය - සාධාරණත්ව පරික්ෂාව, පැවැත්ම පිළිබඳ පරික්ෂාව, අයිතම් පරික්ෂාව, අවශ්‍ය තොරතුරු, ඉඩිය හැකි පරාසය
 3. යෙදුම පිළිබඳව අතින් කරන සියලුම පරික්ෂාව සහ ප්‍රහවයට සැසදීම
 4. පාලන එකතුව එකග කිරීම

C)

- a) අඛණ්ඩ පැවැත්ම උපකල්පනය කෙරෙහි සැලකිය යුතු කරම් මෙහෙයුම් ඇගෙවීම්
1. ව්‍යාපාර කටයුතු ඇුවර කිරීමට හෝ අවසන් කිරීමට කළමනාකරණය විසින් අදහස් කිරීම
 2. ආදේශන රහිතව ප්‍රධාන කළමනාකරණයේ අඩුවීම
 3. ප්‍රධාන වෙළෙදපොල, ප්‍රධාන ගනුදෙනුකරුවන්, බලපත්‍ර හෝ ප්‍රධාන සැපයුම්කරුවන් අහිමි වීම
 4. කමිකරු දුෂ්කරතා
 5. වැදුගත් සැපයුම් (අමුදව්‍ය) නිගෙවීම
 6. ඉතා සාර්ථක තරගකරුවෙකු මත්වීම
- b) අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සමාලෝචනය ඉටු කිරීමේදී විගණකට අනුගමනය කළ හැකි විගණන ක්‍රියාපටිපාටින්
1. මුදල් ප්‍රවාහයන්, ලාභ සහ අනෙකුත් පුරෝගිතයන් විශ්ලේෂණය කිරීම සහ කළමනාකරණය සමග සාකච්ඡා කිරීම

-
2. ව්‍යාපාරයේ ආසන්නම කාලපරිච්ඡයේ අතුරු මූල්‍ය වාර්තා විශ්ලේෂණය කිරීම හා කළමනාකාරීන්වය සමග සාකච්ඡා කිරීම
 3. ගෙයකර සහ ගෙය ගිවිසුම් කොන්දේසි සමාලෝචනය කිරීම සහ ඒවා උල්ලාසනය කර ඇදේදි විමර්ශනය කිරීම
 4. මූල්‍ය සම්පාදන දුම්කරනා තිබේද යන්න හඳුනා ගැනීම සඳහා කොටස්හිමියන්ගේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ වෙනත් වැදගත් කම්ටුවල රස්වීම වාර්තා කියවීම
 5. නීතිමය කටයුතු සහ හිමිකම සම්බන්ධයෙන් ආයතනයේ නීතියුවරුන්ගේ කරුණු විමසීම
 6. අමතර මූල්‍ය ලබාගැනීම සඳහා සම්බන්ධිත පාර්ශ්වයන් හෝ වෙනත් තුන්වන පාර්ශ්වයන් සමග ඇති කරගෙන ඇති එකතාවයන්ගේ පැවැත්ම, නීතිමය වලංගුහාවය සහ බලාත්මක කළ හැකි බව පිළිබඳ තහවුරු කිරීම ලබාගැනීම හා අමතර අරමුදල් සැපයීම සඳහා එම පාර්ශ්වයන්ට ඇති මූල්‍ය ගත්තාවය තක්සේරු කිරීම
 7. කාලපරිච්ඡය අවසානයේ තිබෙන අයිතම අස්ථිත්වය අඛණ්ඩව පවත්වා ගැනීම කෙරෙහි බලපෑම කෙරෙන ආකාරය සමාලෝචනයට ලක් කිරීම

(ලකුණු 25)




C කොටසෙහි අවසානය.

Notice :

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2014 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)